

କୁଣ୍ଡରଙ୍ଗ ଅଯଦ୍ଵିତୀୟ

କୁର୍ଯ୍ୟାଳ୍‌ପିଯ ପ୍ରଯୋଗକଣ୍ଠ ଦଳଙ୍କ

අගමන සා විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සංස්කරණ තොටීමෙන් නොවන මෙට්‍රෝ - 2 දෙවානු ගැන්තේ මෙහෙයුම සහකාර තහවුරු III ලේඛිය සඳහා වෙවා ගැනීමේ විවෘත තරග විභාගය - 2023 (2024)

Open Competitive Examination for Recruitment to Grade III of Operational Assistant Post of Management Assistant Non - Technical Level Seg- 02 Service of the Department of Immigration and Emigration - 2024

- #### 1. මාධ්‍යය (අදාළ අංකය කොටුව තුළ ලියන්න)

විභාගයට පෙනී සිටින භාසා මාධ්‍ය	අංකය
සිංහල	2
දෙමළ	3
ඉංග්‍රීසි	4

(ଅୟଦୁମିତକ କରିପୁର୍ଣ୍ଣ କାଳ ଫୁଲ୍‌ଫେସ୍ ବିହାଗର ପେନ୍‌ଟ କିରିନା ଖାତା ମାଧ୍ୟମେରେବନି.)

- ## 2. පෙන්ද්‍යලික තොරතුරු

- 2.1. සම්පූර්ණ නම (ඉංග්‍රීසි කුවෙටල් අනුරූප)

(උයාහරණ. HERATH MUDIYANSELAGE SAMAN KUMARA GUNAWARDHANA)

- 2.2. අගට සෙලෙන නම මුලින්ද, අනෙකුත් නම වල මුලකුරු පසුව ද යොදා නම (ඉංග්‍රීසි කුපිටල් අකුරින්)

(ලංඡරණ. GUNAWARDHANA H. M. S. K.)

- 2.3. සම්පූර්ණ නම (පි.ඩලන්/ දෙමළලන්)

- 2.4. සැලර ලිපිනය (ඉංග්‍රීසි කාලීන අකුරෙන්)

- ## 2.5 ජන වර්ගය (අදාළ අංකය කොටුව තුළ ලියන්න)

ପି.ଖଲ	-	1
ଡେମଲ	-	2
ଦନ୍ତଦୀର୍ଘାଙ୍କ ଡେମଲ	-	3
ମୁହଁକଟିତି	-	4
ବେଳନାନ୍	-	5

- ### 3. ප්‍රවේශ පත්‍රය එවිය යුතු ලිපිනය

- i.

(ഉംഗ്രീഷ് കൈപ്പിൽ അക്വരിന്റ്)

-

(සිංහලෙන් / දෙමළෙන්)

- #### 4. ස්ත්‍රී/ පුරුෂ භාවය (අදාළ අංකය කොටුව තුළ ලියන්න)

ପ୍ରତ୍ୟେକ	-	0
ଜନୀ	-	1

- 1

- ## 5. ජාතික හැඳුනුම්පත් අංකය

- ## 6. ජාගතික දුරකථන අංකය

7. උපන් දිනය :

වර්ණය	මාසය	දිනය
<input type="text"/>	<input type="text"/>	<input type="text"/>

8. සුදුසුකම් යැපිරිය යුතු 202. මක දිනට වයස

ଅଭ୍ୟର୍ତ୍ତି	ଭାଷ	ଶିଳ୍ପ

9. අධ්‍යාපන සුදුසුකම්

9.1. අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය

9.2. අ. පො. ස. උසස් පෙළ විභාගය

සම්බන්ධ විරෝධය	විහාග අංකය	විහාගයට පෙනී සිටි භාෂා මාධ්‍යය	විෂයය	සාමූර්ද්‍යය

10. කායික පුදුපුත්‍රම

10.1. උස

අඩ් අහල් හෝ සෙන්ටිටිටර්

10.2. පුද්ගලික වෙළඳාගත් ප්‍රමාණය (කාන්තා අයදුම්කරුවන් සඳහා අදාළ නොවේ.)

අඩි අභල් හෝ සෙන්ටේමිටර

11.

11.1. කිසියම වෝදනාවක් සමඟත්ධයෙන් අධිකරණය මගින් ඔබ වරදකරු කර තිබේ ද?

..... (මච/ නැත)

11.2. පිළිතුර “මච” නම ඒ පිළිබඳ තොරතුරු සඳහන් කරන්න.

.....

12.

12.1. ඔබ දැනට රජයේ සේවයේ තනතුරක් දරනු ලබන්නේ ද යන්න.(මච/ නැත)

12.2. පිළිතුර “මච” නම ඒ පිළිබඳ තොරතුරු සඳහන් කරන්න.

.....

.....

13. ඔබ රජයේ සේවයේ තනතුරක් දර ඉන් පහ කරනු ලැබූ/ ඉවත් වූ අයෙකු ද යන්න.

14. විභාග ගාස්තු

I. ගෙවන ලද කැපැල්/ උප කැපැල් කාර්යාලය

II. ගෙවූ මූදල

III. ගෙවූ දිනය

IV. දුපත් අංශය

ලදු පත එහි ආරයකින් තොගැලවෙන පරිදි මෙහි අලවන්න.

(ලදු පතේ පිටපතක් උහ තබා ගැනීම ප්‍රශ්නවලත් විය හැකිය.)

15. අයදුම්කරුගේ ප්‍රකාශය

මෙහි සඳහන් කර ඇති කියුලුම කරුණු මාගේ දැනීමට හා විශ්වාසයට අනුව සනාය බවට සහතික වෙමි. තව ද විභාග නීති රිති අනුව ක්‍රියා කිරීමට ද, මෙම විභාගය පිළිබඳ විධිවිධාන හා කොන්දේසි අනුව මා තුපුදුස්සකු බව පෙනී සිය භෞත් විභාගයට පෙර හෝ එය පවත්වදී හෝ ඉන් පසුව හෝ මාගේ විභාග අජේක්ෂකත්වය අවලංගු කිරීමට ගනු ලබන සීරණයකට ද මම එකඟ වෙමි. තව ද විභාගය පැවැත්වීම සමඟත්ධයෙන් විභාග කොමිෂනයේ ජනරාල් විසින් පනවනු ලබන නීතිරිතිවලට මම යටත් වන බවද ප්‍රකාශ කරමි.

.....
අයදුම්කරුගේ අත්සන

දිනය

16. අයදුම්කරුගේ අත්සන සහතික කිරීම. (ගැසට නිලධාරියේ 8.4. ජේදය පරිදි සිය පුහුය.)

මෙම අයදුම්පත ඉදිරිපත් කරනු ලබන

.....(සම්පූර්ණ නම) මහතා/මිය/ මෙන්ම මා පොදුගලිකව හඳුනා බවත් , ඔහු/

ඇය 202 වැනි දින මා ඉදිරිපත් මෙම අයදුම්පතේ අත්සන් කැඳු බවත්, තියෙන් විභාග ගාස්තු ගෙවූ ලදු පත අලවා ඇති බවත් සහතික කරමි.

.....
සහතික කරන නිලධාරියාගේ අත්සන

දිනය :

නම :

කනතුර :

ලිපිනය :

(නිල මූද්‍රාව තැබිය යුතුය)